

මොණරාගල, බුක්කල ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතියේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (ශ්‍රී ලං) හා බෙල්ජියම් කේබ්ලී බැන්ක් එන් වී (කේබ්ලී) අතර 2014 ජුනි 16 දින එළඹි ණය ගිවිසුම සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු , අරමුදල් යෙදවීම සහ ව්‍යාපෘති කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුම අනුව, එවකට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය වර්තමානයේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ. මොණරාගල හා බුක්කල නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ සමාජ සුභසාධන සහ ආර්ථිකයට දායකවීමට හැකිවනු පිණිස වාණිජ හා කාර්මික අංශයට වැඩි දියුණු කළ ජලය සැපයීම සමඟ පාරිභෝගිකයින් 50,000 කට පානීය නළ ජල පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 5,545.48 කට සමාන යුරෝ මිලියන 31.41 ක් වේ. ඉන් රු.මිලියන 2,291.76 කට සමාන යුරෝ මිලියන 13 ක් ණය මුදලක් වශයෙන් ලබාදීමට බෙල්ජියම් කේබ්ලී බැන්ක් එන් වී එකඟ වී ඇති අතර රු.මිලියන 353.27 කට සමාන යුරෝ මිලියන 02 ක මුදලක් බෙල්ජියම් එක්ස්පෝට් පෝෂන් යටතේ ප්‍රදානයක් ලෙස ලබා දෙනු ඇත. රු.මිලියන 1,590.45 කට සමාන යුරෝ මිලියන 8.98 ක් ලබාදීමට හැටන් නැෂනල් බැංකුව එකඟ වී ඇත. ව්‍යාපෘතියේ කටයුතු 2014 දෙසැම්බර් 30 දින ආරම්භ වී 2017 ජුනි 30 දින නිම කිරීමට සැලසුම් කර තිබුණි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම කළමනාකරණයේ වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කළමනාකරණයේ වගකීම වේ.

1.4 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි. මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පටිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත්

කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි. පහත සඳහන් දෑ තක්සේරු කිරීමේලා අවශ්‍ය යැයි සලකනු ලැබූ එවැනි පරීක්ෂා කිරීම්ද එම පරීක්ෂණයට ඇතුළත් විය.

- (අ) අභ්‍යන්තර පාලන අංශයෙන් බලන කල ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ සතුටුදායක පාලනයක් සහ ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතුවලට අදාළ පොත්පත්, වාර්තා ආදියෙහි විශ්වාසවන්තභාවය තහවුරු වනු පිණිස පද්ධති සහ පාලන ප්‍රමාණවත් වූයේද යන බව.
- (ආ) ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වියදම් ව්‍යාපෘතිය විසින් පවත්වා ගෙන යන ලද වැඩි දියුණු කළ මූල්‍ය වාර්තා හා ප්‍රගති වාර්තා සමඟ සතුටුදායක ලෙස සසඳා තිබුණේද යන බව.
- (ඇ) ශ්‍රී ලංකා රජයෙන් සහ ණය සපයනු ලබන නියෝජිතායතනයෙන් ලද අරමුදල්වලින් දරන ලද ව්‍යාපෘති වියදම්, මූල්‍ය හා භෞතික වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය, ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතුවලින් උද්ගත වූ වත්කම් සහ වගකීම්, ණයවලින් කරන මිලදී ගැනීම් ආදිය දැක්වෙන පරිදි අඛණ්ඩ පදනමක් මත ප්‍රමාණවත් ගිණුම් වාර්තා පවත්වා ගනු ලැබුවේද යන බව.
- (ඈ) ණය යටතේ ආපසු ගැනීම් ණය ගිවිසුමේ දක්වා ඇති පිරිවිතරයන්ට අනුකූලව සිදුකර තිබුණේද යන බව.
- (ඉ) ණය යටතේ සපයන ලද අරමුදල්, ද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතියේ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණේද යන බව.
- (ඊ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කරන ලද වර්ගීකරණයට අනුව වියදම් නිවැරදිව හඳුනාගෙන තිබුණේද යන බව.
- (උ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති පදනම් කරගෙන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර තිබුණේද යන බව.
- (ඌ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබූ අඩුපාඩු මඟ හරවා ගැනීමට කළමණාකරණය විසින් සතුටුදායක පියවර ගෙන තිබුණේද යන බව සහ
- (එ) ණය ගිවිසුමෙහි දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූයේද යන බව.

1.5 තත්වගණනය කරන ලද විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 පරිච්ඡේදයේ විස්තර කර ඇති කරුණු මත මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මේ දක්වා මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, මෙම වාර්තාවේ 2.2 පරිච්ඡේදයේ පෙන්වා දී ඇති කරුණු වලින් උද්ගතවන ගැලපීම්වලින් ඇතිවන බලපෑම් හැරුණුකොට මා දරන්නා වූ මතය වනුයේ,

- (අ) 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව සහ 2016 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ රාජ්‍ය කටයුතු සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,
- (ආ) සපයන ලද අරමුදල් ඒවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව සහ
- (ඇ) ණය ගිවිසුමෙහි දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වී තිබුණු බවත්ය.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 2007 අගෝස්තු 07 දිනැති අංක එම්ඕඑස්පී/ඊආර්ඩී/2007/02 දරන චක්‍රලේඛය අනුව 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2017 මාර්තු 31 දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කල යුතු වුවද, විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණේ 2017 අගෝස්තු 30 දින වේ.

2.2.2 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

පහත අනුකූල නොවූ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

- (අ) රජයේ ප්‍රසම්පාදන මහ පෙන්විම් 8.9.3 වගන්තිය අනුව ව්‍යාපෘතිය සඳහා විධිමත් කොන්ත්‍රාත් ගිවිසුමක් රේඛීය අමාත්‍යාංශයේ ලේකම් විසින් අත්සන් කළ යුතුව තිබුණද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති විසින් ව්‍යාපෘතියේ විධිමත් කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කර තිබුණි.
- (ආ) 2002 සැප්තැම්බර් 30 දිනැති අංක 364 (3) දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 05 පරිච්ඡේදය, 2002 අංක 14 දරන අගය මත එකතු කිරීමේ බදු පනතේ 21 වගන්තිය සහ රජයේ ප්‍රසම්පාදන මහ පෙන්විම් අත්පොතේ 5.4.12 දරන පරිච්ඡේදය අනුව අගය මත එකතු කිරීමේ බදු ගෙවීම් පිළිබඳ මාසික වාර්තාව විගණකාධිපතිට පිටපත් සහිතව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට ඉදිරිපත් කර නොතිබුණි. සමාලෝචිත වර්ෂය තුළ එකතුව රු.මිලියන 1.74 ක් අගය මත එකතු කිරීමේ බදු වශයෙන් ගෙවා තිබුණි.
- (ඇ) 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනතේ 6(1) (අ) වගන්තිය අනුව රු.මිලියන 5 ක් හෝ ඊට වැඩි කොන්ත්‍රාත් භාරගන්නා කොන්ත්‍රාත්කරුවන් පොදු කොන්ත්‍රාත් රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි විය යුතුයි. තවද, ටෙන්ඩරය පිරිනැමීමෙන් පසුව දින 60 ක් ඇතුළත කොන්ත්‍රාත් ගිවිසුම පොදු කොන්ත්‍රාත් රෙජිස්ටාර් වෙත ලියාපදිංචි කල යුතුය. කෙසේ වුවද, ව්‍යාපෘතියේ කාර්යයන්වල යෙදී ඇති කොන්ත්‍රාත්කරු මෙම අවශ්‍යතාවය ඉටුකර නොතිබුණි.

3. මූල්‍ය හා භෞතික කාර්යසාධනය

3.1 අරමුදල් උපයෝජනය

මූල්‍යයනය, සමාලෝචිත වර්ෂය සඳහා අයවැයගත ප්‍රතිපාදනය සහ සමාලෝචිත වර්ෂය තුළ හා 2016 දෙසැම්බර් 31 දක්වා අරමුදල් උපයෝජනය පිළිබඳ වැදගත් සංඛ්‍යා ලේඛන කිහිපයක් පහත දැක්වේ.

ප්‍රභවය	ණයගිවිසුමේ මූල්‍යයනය සඳහා එකඟ වූ මුදල		සමාලෝචිත වර්ෂය අයවැය ඇස්තමේන්තුවේ කරන ලද වෙන්කිරීම	අරමුදල් උපයෝජනය 2016 දෙසැම්බර් 31 දිනට			
	යුරෝ මිලියන	රු. මිලියන		යුරෝ මිලියන	රු. මිලියන	යුරෝ මිලියන	රු. මිලියන
කේබ්ලි-ණය -ප්‍රදාන	13.00 2.00	2,291.76 353.27	} 1,150.00	2.83	457.99	9.86	1,552.13
එවිඵන්බි ශ්‍රී ලංර	8.98 7.43	1,590.45 1,310.00		- 131.58	2.74 0.71	444.81 115.54	6.52 1.48
එකතුව	<u>31.41</u>	<u>5,545.48</u>	<u>1,281.58</u>	<u>6.28</u>	<u>1,018.34</u>	<u>17.86</u>	<u>2,818.61</u>

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) දේශීය හා විදේශීය නියෝජිත ආයතන මගින් ලබාගත් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර උප ණය ගිවිසුමක් අත්සන් කර නොමැති බව නිරීක්ෂණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වල දේශීය හා විදේශීය නියෝජිතායතනවලින් ණය හා ප්‍රදාන වශයෙන් ලැබීම් ලෙස පෙන්වා තිබූ රු.මිලියන 3,080.65 ක මුදල විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්තාවල අනුරූප අගය ලෙස දක්වා ඇති රු.මිලියන 2,586 සමඟ සංසන්දනය කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණි.
- (ආ) කාලානුරූපීව මූල්‍ය හා භෞතික ඉලක්ක ලභාකර ගැනීම සඳහා අවශ්‍යවන විස්තීරණ ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබීම නිසා, ශ්‍රී ලංකා රජයේ දායකත්වය යටතේ ඉඩම් අත්පත් කර ගැනීම, මාර්ග පුනරුත්ථාපනය, ග්‍රාමීය ජල සම්පාදන සංවර්ධනය හා බදු ආදිය සඳහා වෙන්කර තිබූ රු.මිලියන 1,310 ක මුදලින් 2016 දෙසැම්බර් 31 දින වන විට සියයට 18 කට සමාන රු.මිලියන 232.42 ක් පමණක් භාවිතා කර තිබුණි.

3.2 භෞතික ප්‍රගතිය

පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රගති වාර්තාවට අනුව, සමාලෝචිත වර්ෂය අවසානයේදී සමස්ත මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිවෙලින් සියයට 58 හා සියයට 98 ක් විය. ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයන් එනම්, බුත්තල කුඹුක්කන හා මොණරාගල ජල සම්පාදන යෝජනා ක්‍රම ඉදිකිරීම, පිරිසුදු කිරීමේ පිරියත, ප්‍රධාන සම්ප්‍රේෂණ සහ කාර්යාල ගොඩනැගිලි හා අනෙකුත් ප්‍රදේශවල නිලධාරීන්ගේ නිල නිවාස ඉදිකිරීම යනාදිය අවසන් කර 2017 පෙබරවාරි 01 දින මොණරාගල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෙහෙයුම් හා නඩත්තු අංශයට භාරදී ඇත. කෙසේ වුවද, ශ්‍රී ලංකා රජයේ වෙන්කිරීම් වලින් කරගෙන යාමට ඇති බෙදාහැරීම් නළු එලීම 2017 ඔක්තෝබර් 30 දින වන විටත් අවසන් කර නොතිබුණි.

(ආ) ලැබී ඇති තොරතුරු අනුව, 2017 ඔක්තෝබර් 30 දින වන විට අපේක්ෂිත මුළු ජල නළ එලීම වූ මීටර් 350,342 කින් මීටර් 137,842 ක් පමණක් ජල නළ එලා අවසන් කර තිබුණි. ඒ අනුව, පිරිසිදු කරන ලද ජල නිෂ්පාදනය දිනකට ලීටර් 12,200 ක් දක්වා වැඩි වී තිබුණි. කෙසේ වුවද, 2017 ඔක්තෝබර් 30 දින වන විට ජල සැපයුම් සම්බන්ධතා 2,360 ක් පමණක් ලබාදී තිබුණි.

3.3 කොන්ත්‍රාත් පරිපාලනය

මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ලැබී ඇති තොරතුරු අනුව, සිවිල් ඉදිකිරීම් කාර්යයන් සඳහා සැසඳුම් නොකල ගිවිසුමක් ප්‍රදානය කර ඇති අතර මේ නිසා, කොන්ත්‍රාත්කරු විසින් ග්‍රාමීය ජල සම්පාදනය, ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂණය සහ ජල නළ එලීම ඇතුළු අනෙකුත් අදාළ සියළුම කාර්යයන් කොන්ත්‍රාත්කරු විසින් කළ යුතුව ඇත. කෙසේ වුවද, 2015 නොවැම්බර් 30 දින කොන්ත්‍රාත්කරු ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර ඉහත සියළුම කාර්යයන් රු.මිලියන 78.51 කට සමාන යුරෝ 500,000 කට කරගෙන යාමට කොන්ත්‍රාත්කරු ප්‍රදානය කර තිබුණි. 2016 පෙබරවාරි 29 දින අත්තිකාරමක් ලෙස රු.මිලියන 62.81 කට සමාන යුරෝ මිලියන 400,000 ක මුදලක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවා තිබුණු බව නිරීක්ෂණය වූ අතර යුරෝ 100,000 කට සමාන රු.මිලියන 15.70 ක් පොදුකාර්ය පිරිවැය ලෙස කොන්ත්‍රාත්කරු රඳවාගෙන තිබුණි. පසුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අදාළ කාර්යයන් රු.මිලියන 53.70 කට ඉටු කිරීමට උප කොන්ත්‍රාත්කරු 04 ක් ප්‍රදානය කර තිබුණි. තවද, ශ්‍රී ලංකා රජයේ දායකත්වය යටතේ ලැබුණු වෙන්කිරීම් මුදලින් මෙම කොන්ත්‍රාත්කරු යටතේ වටිනාකම රු.මිලියන 9.48 ක් වූ මොණරාගල ප්‍රදේශයේ ස්ථිර පදික වේදිකා නැවත ඉදිකිරීම සඳහා වැයකර තිබූ බව හෙළි විය.
- (ආ) රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් හා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු අනුව, කුඹුක්කන, හොරොන්ඹුව හා මඩුල්ල ප්‍රදේශවල දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල, කාර්යාල ගොඩනැගිල්ල, නිලධාරී නිල නිවාස සහ ආරක්ෂක නිලධාරී කාමර ඉදිකිරීම සඳහා අදාළ කරගත් අනුපාත සම්මත අනුපාතවලට වඩා වැඩි අගයක් දැක්වුණි. මේ නිසා අදාළ ඉදිකිරීම් කාර්යයන් ගණනය කිරීමේදී රු.මිලියන 50.89 ක් වැඩිපුර ගෙවා තිබුණි.

3.4 මූල්‍ය පාලන දුර්වලතා

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) මුදල් රෙගුලාසි 626 අනුව සෑම ව්‍යාපෘතියක් සඳහාම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා වෙනම ගිණුම් වාර්තා ව්‍යාපෘතිය විසින් පවත්වාගෙන යා යුතුයි. මෙම අවධානයට අනුකූල නොවෙමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන මුදල් පොත ව්‍යාපෘතියේ ලැබීම් හා ගෙවීම් සටහන් කිරීමට භාවිතා කර තිබුණි.
- (ආ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය අනුව ව්‍යාපෘතිය ස්ථාවර වත්කම් ලේඛනයක් ක්‍රමවත් ලෙස පවත්වා ගෙන ගොස් නොතිබුණි.
- (ඇ) 2010 ජූලි 26 දිනැති අංක 05 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛය හා මුදල් රෙගුලාසි 133 අනුව ව්‍යාපෘතියේ කාර්යයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය විසින් විගණනය කර නොතිබුණි.